



## කැලණීය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථා සහ අධ්‍යාපන කේත්‍යය

ව්‍යාශීල හා කළමනාකරන අධ්‍යාපන පියය

ව්‍යාශීල විද්‍යාවේ (විශේෂ) උපාධි දෙවන වසර පරීක්ෂණය (බාහිර) -2022

2024 - දෙසැම්බර්

### BCOM E 2065 - මෙහෙයුම් කළමනාකරණ / සංකාර්යය කළමනාකරණය

ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පහකින් (05) සමඟ්වීත වේ.

මිනැම ප්‍රශ්න හතරකට (04) කට පිළිතුරු සපයන්න.

කාලය : පැය 03 දි

#### ප්‍රශ්න අංක 01

අ. මෙහෙයුම් කළමනාකරණයෙන් ව්‍යාපාර කේත්තුයට ඇති වැදගත්කම කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 05)

ආ. "ම්‍රින්ව පහළ රේඛාව (Triple Bottom Line) යනු ප්‍රධාන අං තුනකින් ව්‍යාපාරයක සාර්ථකත්වය මතින තිරසාර රාමුවකි" එම ප්‍රකාශය සාකච්ඡා කරන්න.

(ලකුණු 08)

ඇ. "මෙහෙයුම් ක්‍රියාකාරකම පදනම් කරගැනීම (Benchmarking), ආයතනවලට ඔවුන්ගේ මෙහෙයුම් ප්‍රශ්න කිරීම සඳහා කර්මාන්තයේ හොඳම හාවිතයන් උපයෝගී කර ගනීමින් ඔවුන්ගේ නියමිත ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ." මෙම ප්‍රකාශය උදාහරණ සහිතව සාකච්ඡා කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 25)

#### ප්‍රශ්න අංක 02

අ. නව නිෂ්පාදන අවස්ථා හඳුනාගැනීම සඳහා බලපාන සාධක ලැයිස්තුගත කරන්න.

(ලකුණු 05)

ආ. මෙහෙයුම් උපාධන ලෙස නමුළු තුළින් නව නිෂ්පාදන හඳුන්වාදීම යනු කුමක්දැයි උදාහරණ සහිතව පහදන්න.

(ලකුණු 08)

ඇ. "ආපනාගාලා කර්මාන්තය ඉදිරි වසරවලදී අධ්‍යාපන වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. රටේ සංවාරක කර්මාන්තය දියුණු වෙමින් පවතින අතර මෙය අවන්හල් සඳහා ඇති ඉල්ලුම වැඩි කරයි." වර්තමාන තාක්ෂණික පරිසරය තුළ ආපනාගාලා කර්මාන්තයට අදාළ සේවා සැපයීමේ කෙසේ දියුණුවිය යුතුදැයි මෙහෙයුම් කළමනාකරණය දැනුම හාවිතයෙන් සාකච්ඡා කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 25)

### ප්‍රශ්න අංක 03

- අ. කෙටිකාලීන ධාරිතා සැලපුම් කිරීම කෙසේ සිදුවේදැයි කෙටියෙන් විස්තර කරන්න.

(ලකුණු 05)

- අ. සමාගමක් වසරකට නිෂ්පාදනයක් ඒකක 10,000 ක් අලෙවි කරයි. ඇනුවමක් සඳහා ඇනුවම කිරීමේ පිරිවැය රුපියල් 12500 ක් වන අතර, වසරකට ඒකකයක රඳවා ගැනීමේ පිරිවැය රුපියල් 10 කි.

- ආර්ථික ඇනුවම ප්‍රමාණය (EOQ) ගණනය කරන්න.
- ආර්ථික ඇනුවම ප්‍රමාණය (EOQ) භාවිතා කරන විට වාර්ෂික ඇනුවම කිරීමේ සහ තබා ගැනීමේ පිරිවැය තීරණය කරන්න.
- ආර්ථික ඇනුවම ප්‍රමාණය (EOQ) භාවිතා කරන්නේ නම් සමාගම වසරකට කොපමණ ඇනුවම කළ යුතුද?
- සමාගම වසරකට දින 300 ක් ක්‍රියාත්මක වන්නේ නම් ඇනුවම අතර වනු කාලය (Cycle time) ගණනය කරන්න.

(ලකුණු 08)

- අ. මෙහෙයුම් කළමනාකරණය තුළ, AI සහ ස්වයංක්‍රීයකරණය වැනි සේවා තාක්ෂණ නවෝත්පාදනයන් ගෝලීය සේවා බෙදාහැරීම වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළ හැකි ආකාරය සහ විවිධ ජාත්‍යන්තර වෙළඳපල සඳහා පිවිසීමට ඇති ගැකියාව වර්තමාන උදාහරණ සහිතව සාකච්ඡා කරන්න.

(ලකුණු 12)

(මුළු ලකුණු 25)

### ප්‍රශ්න අංක 04

- අ. රකියා නිර්මානයේදී සැලකා බලන සාධක මොනාවාදැයි කෙටියෙන් සඳහන් කරන්න.

(ලකුණු 05)

- අ. ව්‍යාපාරයක් තම මෙහෙයුම් ක්‍රියාවලීන් හරහා පාරිභෝගික තෘප්තිය සහ පක්ෂපාතිත්වය වැඩිදියුණු කිරීම සඳහා "අත්දැකීම්" අලෙවි කරන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කරන්න.

(ලකුණු 10)

- අ. 2019 සිට 2023 දක්වා ග්‍රී ලංකාවේ බීම කරමාන්තයේ නිශ්චිත සෘතුමය විකුණුම් දත්ත (කාර්තු මත පදනම්ව) පහත වගවේ දැක්වේ. ඒ මත පදනම්ව, සෘතුමය දුරක්‍රියාත්මක ගණනය කර, විකුණුම්වල වැදගත්කම අනුව සංනු හතර ග්‍රේෂ්නත කරන්න.

| වසර    | 2019  | 2020  | 2021  | 2022  | 2023  |
|--------|-------|-------|-------|-------|-------|
| පළමුවන | 0.899 | 1.299 | 0.822 | 1.165 | 0.801 |
| දෙවන   | 1.234 | 1.161 | 1.315 | 1.400 | 0.912 |
| තුන්වන | 1.413 | 1.662 | 1.754 | 0.922 | 1.391 |
| හතරවන  | 0.912 | 0.827 | 1.118 | 0.992 | 1.502 |

(ලකුණු 10)

(මුළු ලකුණු 25)

## **ප්‍රශ්න අංක 05**

පහත මාත්‍රකා සඳහා කෙටි සටහන් ලියන්න.

- අ. නිෂ්පාදන අංශයේ ක්‍රියාවලි ව්‍යුහ.
- ආ. මධ්‍යස්ථාන සහ අක්ෂ (Hub spoke) තොග බෙදාහැරීමේ ක්‍රමවේදය.
- ඇ. lean ක්‍රමවේදය
- ඈ. වෛයෝගී නිෂ්පාදන ක්‍රමවේදය
- ඉ. මෙහෙයුම් සඳහා බලපාන සංඛු රටාවන්

(ලකුණු 05x05)  
(මුළු ලකුණු 25)

